



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

විෂය - ගිණුම්කරණය

සතිය - 13

ශ්‍රේණිය - 13

සකස් කළේ - කලාප අධ්‍යාපන
කාර්යාලය, රත්නපුර.

ප්‍රාග්ධන ආයෝජන තීරණ

අභ්‍යාස

1) ආරම්භක ආයෝජනය රු. 700 000 කි වර්ෂ 3 අවසානයේ මෙම ආයෝජනය රු. 100 000 වේ යැයි තක්සේරු කර ඇත. මෙම වර්ෂ තුනේ කාලච්ඡේද ලාභය මෙසේ ය.

රු.

1 - 200 000

2 - 120 000

3 - 80 000

අවශ්‍ය වන්නේ

ආයෝජන ප්‍රතිලාභ අනුපාත ගණනය කිරීම

2) ව්‍යාපාරයක් සතු අරමුදල් යෙදවීමට උචිත ආයෝජනයක් තෝරා ගැනීම සඳහා විකල්ප දෙකක් ඇත. ඒ සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

	පළමු ආයෝජනය (රු.)	දෙවන ආයෝජනය (රු.)
ආයෝජනයේ පිරිවැය	700 000	800 000
1 වර්ෂය	90 000	80 000
2 වර්ෂය	100 000	120 000
3 වර්ෂය	110 000	150 000
4 වර්ෂය	100 000	50 000

ආයෝජන දෙකේ ම කාලය අවසානයේ වටිනාකම පිළිවෙළින් 100 000 ක් හා රු. 200 000 ක් වේ.

අවශ්‍ය වන්නේ :

- එක් එක් ආයෝජනයේ ආයෝජන ප්‍රතිලාභ අනුපාත ගණනය කිරීම
- තෝරා ගත යුතු ආයෝජනය කුමක් ද? යන්න හේතු සහිතව ඉදිරිපත් කිරීම